

# විෂ සහිත මූහුදු පිටින්



ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ජාතික රෝහල  
කොළඹ



පළපමය විෂ සහිත සත්වයින් ගත් කළ බොහෝ විශේෂ සිටිනුයේ  
කරදීයේය. මෙම ජීවීන් ලංකාව වටා ඇති ගැඹුරු මුහුදු තීරයේ  
හා කොරල් පර ආග්‍රිතව බහුලව දැකිය හැකිය.

# ලොඩියා (Jelly fish)



- ඉන්දියන් සාගරයේ සුලබ වන අතර ලංකාවේ බස්නාහිර/නිරිතදිග/දකුණු වෙරළ තීරයේ හමු වේ (Physalia physalis).
- මෙම ජ්වීන් ස්පර්ශ වීමෙන් අසාත්මිකතා ලක්ෂණ පෙන්වයි.
- වඩා අනතුරට ලක්විය හැක්කේ වැඩිහිටියන් නොව කුඩා දුරුවන්ය.

# රෝග ලක්ෂණ

- ❖ සමේ රතුවීම,
- ❖ ඉදිමීම,
- ❖ බිඛලි දැමීම
- ❖ කැසීම
- ❖ හිසරදය,
- ❖ නාසයෙන් දියර ගැලීම,
- ❖ මුධයෙන් බේටය ක්‍රාවය වීම,
- ❖ මුධය, දිව අශ්‍රාව මුහුණේ දැවැල්ල,
- ❖ හඳුයේ ගැස්ම වැඩිවීම,
- ❖ හුස්ම ගැනීමේ අපහසුතාවය,
- ❖ බඟේ දැවැල්ල,
- ❖ කරකැවැල්ල,
- ❖ සන්ධිවල වේදනාව හා ආසාතය (Paralysis) ඇතිවිය හැක.



# මුහුදු ඉකිරි (Sea Urchin)

- විෂ සහිත විශේෂය වන්නේ Toxopneustes නම් හනු වැනි අවයව සහිත ආකාරයයි. මෙම අවයව තුළ වෘතු ගුන්ටී පිහිටයි. කළු පැහැඳීම් තියුණු කන්දික දුරයි.
  - මලක ස්වරූපය ලැබෙන්නේ කන්දික තිබෙන හෙයිනි. මෙම කන්දික කකුලේ ඇතුළු විට සම තුළට තදින් කාවදියි. එවැනි අවස්ථාවක මේවා කැසී සම ඇතුළත ගේජ වේ.
  - වේදනාකාරී ඉදිමුමක් ඇති විය හැකි අතර, ඉවත් කිරීමට ගෙළඹකරුම පවා කිරීමට සිදු වේ. ස්පර්ශ විමෙන් අසාත්මිකතාව ඇතිවිය හැකේ.
  -
- ලුණාවටුන, හික්කඩුව හා බේරුවල කොරල් පර ආග්‍රිතව දැකගත හැකිය.



# ඉත්තක මාලිවා ( Porcupine fish )



- කලපු ආණිතව සහ වෙරළාණිත ජලයේ හමු වේ. කලබලයට පත්වූ විට ජලයෙන් ශේරීරය ප්‍රමිතා ගනී.
- මාරාන්තික විෂක් දුරන බැවින් ඉත්තක මාලිවා කිසි විටක ආහාරයට නොගත යුතුය. මොවුන්ගේ විෂ හේතුවෙන් ස්නායු ආවේග පරිවහනය අවහිර වන අතර මධ්‍ය සහ පර්යන්ත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරත්වය බිඳු වැට්ටී

# ගිනීමහ ( Scorpion fish)



- කුරිරය පුරා කන්ධික විශාල ප්‍රමාණයක් පිහිටන අතර මේවා ඇතුළු විට තද වේදනාවක් ඇතිවේ. මොවුන් සංචරණය කරන මාල් විශේෂයකි. Scorpion මත්සය පවුලට අයත් මෙම මසුන් විශේෂයෙන් විෂ සහිත මත්සයන්ට උදාහරණ වේ.
- මොවුන්ගේ විෂ හේතුවෙන් දූෂ්ධිනයට ලක්වන පුද්ගලයා හඳු රෝග හෝ වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම් අදුළ දූෂ්ධිනය මරණයට පත්වා හේතුකාරක විය හැකිය.

# මුහුදු නයා ( Sea snake )



- ❖ මුහුදු සර්පයින් උගු විෂ සහිත පීටින් වේ. ස්වභාවයෙන් බියගලුය. ඔවුන් දූෂ්ධ කිරීමට පෙළුණුන්නේ හිරිහර කළ විටෙකදීය. වැඩෙන් මුහුදු නයින්ගේ දූෂ්චරණයෙන් 65%ක්ම විෂ රහිත දූෂ්චරණ වේ.

විෂ සහිත මුහුදු පීවී දූෂ්චරණ වලින් අප රටේ වඩාත් සුලබව දැක්නට ලැබෙන්නේ මොඩියන් නිසා ඇතිවන දූෂ්චරණ කිරීමිය.

### ඡලප පීවියෙකු දූෂ්චරණ කිරීමකදී කළ යුතු ප්‍රධාන ප්‍රතිමාධාර

- දූෂ්චරණ ලක්වූ පුද්ගලයා දියේ ගිල්මෙන් බේරා ගන්න.
- මොඩියාගේ ග්‍රාහිකා (Tentacles) නම් උපාංග සත්ත්වයාගෙන් මිදි සමෙහි ඇල්ලී පැවතීමිය හැක.

## ජරජ ප්‍රවියෝග ද්‍රූම කිරීමකදී කළ යුතු ප්‍රථමාධාර

- මේවායෙහි තවමත් විෂ මුදා නොහරින ලද නෙමැට්ටාසයිටයන් අඩංගු විය හැක. අපරික්ෂාකාරී ස්පර්ශයන් තුළින් මේවා යළි ක්‍රියාකාරී විය හැකි බැවින් ඒ පිළුබඳ සැලුකිලිමත් වන්න.
- ඉකිර කුටු, ලොඩියාගේ ග්‍රාහිකා හෝ අනෙකුත් විෂ මාලීන්ගේ කණ්ඩික ඉවත් කිරීම සංප්‍රවම නොකරන්න. කාඩ්ඩොඩි කැබිජල්ලක් හෝ රිවිසරයක් වැනි උපකරණයක් ඒ සඳහා භාවිතා කරන්න.



## ප්‍රතිඵලියෙකු දූෂ්චර් කිරීමකදී කළ යුතු ප්‍රථමාධාර

- මීනයිල් මධ්‍යසාරය හෝ මධ්‍යසාර ජීඩාවට ලක්වූ ප්‍රදේශයට නොදුම්න්න.
- වේදනා සහනය පිණිස රෝගියා නිසාලට තබන්න. දේහ වලුනයන් වේදනාව වැඩි කරවයි.
- වේදනාව සමනය කිරීමට අයිස් වතුර හෝ අයිස් කැබැලී තැකීම සිදු කළ හැක.
- මුහුදු වැලි තුවාලය මත තැවරීමෙන් වළකින්න.
- මුහුදේ නක්මෙන් අනතුරුව ගිරිරය කැසීම, බිඛිලි දැමීම හා ව්‍යවහි අසාත්මිකතා ලක්ෂණ ඇති වුවහොත් රෝගියා වහාම රෝහල වෙත ගෙන යන්න.

## වැඳුක්මීම

- පූලි සිට ඔක්තෝබර් දෑක්වා කාලය තුළ ලොඩියන් වසාර්ථිය නොගැඹුරු මුහුදේ උපරිම බැවින් මුහුදේ නැමෙන් වැඳුක්මීම ඉතා සුදුසු වේ.
- නොදුන්නා මත්ස්‍යයින් ආහාරයට ගැනීමෙන් වළකින්න.

**Tel:** 011-2686143 / 011-2691111 Ext. 2430

**Email :** [npdic.nhs@gmail.com](mailto:npdic.nhs@gmail.com)

[infotoxlanka@gmail.com](mailto:infotoxlanka@gmail.com)



**[https://www.facebook.com/ NTPICSL](https://www.facebook.com/NTPICSL)**



**[https://twitter .com / PoisonCenterSL](https://twitter.com/PoisonCenterSL)**

**Web site <http://www.toxbaselanka.info>**